



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 1687/18 - 2011 ජනවාරි 05 වැනි බදාදා - 2011.01.05

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය

රජයේ නිවේදන

සුරාබදු ආඥාපනත

අංක 931 දරන සුරාබදු නිවේදනය

මධ්‍යසාර සඳහා වූ සුරාබද්ද

(රා හෝ වෙනත් කිසියම් ධාන්‍ය වර්ගයකින් සෑදූ මත්පැන් හැරුණු කොට)

කලින් කලට සංශෝධනය කරන ලද පරිදි (52 වැනි අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 22 වැනි වගන්තියෙහි (1) වැනි උපවගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය මහින්ද රාජපක්ෂ වන මම, 2011 ජනවාරි මස 07 වැනි දින සිට බල පැවැත්වෙන පරිදි—

- (1) රා හෝ වෙනත් කිසියම් ධාන්‍ය වර්ගයකින් සෑදූ මත්පැන් හැරුණුකොට තාල වර්ගයේ ගසකින් හෝ වෙනත් ඕනෑම පැළෑටියකින් ලබාගන්නා ස්වභාවික නිෂ්පාදන ආසවනය කිරීමෙන් බැහැර ක්‍රියාවලියක් තුළින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන්නා වූ පරිමාවෙන් 4% ට වඩා මධ්‍යසාර අඩංගු වන සම්මත සැර මධ්‍යසාර සෑදු ලීටරයකට ම රුපියල් හත්සිය දහ අටක් (රු. 718.00) වන බද්දක් අය විය යුතු යැයි නියම කරමි. එසේ වී නමුදු දිවයිනෙන් පිටතට අපනයනය කරනු ලබන යථෝක්ත මධ්‍යසාර කවර ප්‍රමාණයක් සම්බන්ධයෙන් වුව ද, එකී බද්ද අය නොකළ යුතු යැයි ද ;
- (2) 2010 නොවැම්බර් මස 19 වැනි දින අංක 1680/23 දරන අති විශේෂ ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබූ අංක 927 දරන සුරාබදු නිවේදනය මෙයින් අවලංගු විය යුතු යැයි ද

නියම කරමි.

මහින්ද රාජපක්ෂ,
මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය.

2011 ජනවාරි මස 04 වැනි දින,
කොළඹ 01,
මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ දී ය.

01-466/1

1A - G 12053— 680 (2011/01)

සුරාබදු ආඥාපනත

අංක 932 දරන සුරාබදු නිවේදනය

ඉක්ෂුපාක, තල්, පොල් සහ පදම් කළ අරක්කු සඳහා වූ සුරාබද්ද

කලින් කලට සංශෝධනය කරන ලද පරිදි (52 වැනි අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 22 වැනි වගන්තියෙහි (1) වැනි උපවගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය මහින්ද රාජපක්ෂ වන මම, 2011 ජනවාරි මස 07 වැනි දින සිට බල පැවැත්වෙන පරිදි —

- (1) ශ්‍රී ලංකාවේ පිහිටුවන ලද බලපත්‍රලත් යම් නිෂ්පාදනාගාරයක නිපදවනු ලැබ ඉන් නිකුත් කරනු ලබන්නා වූ ඉක්ෂුපාක, තල්, පොල් සහ පදම්කළ අරක්කු සම්මත සැර ලීටරයක් වෙනුවෙන් රුපියල් අටසිය හැටතුනක් (රු. 863.00) වන බද්දක් අය විය යුතු යැයි ද, එසේ වුව ද, ඉහත කී නිෂ්පාදිත අරක්කු දිවයිනෙන් පිටතට අපනයනය කරනු ලබන කවර ප්‍රමාණයක් වෙනුවෙන් වුව ද, එකී බද්ද අය නොකළ යුතු යැයි ද ;
- (2) 2010 නොවැම්බර් මස 19 වැනි දින අංක 1680/23 දරන අති විශේෂ ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබූ අංක 928 දරන සුරාබදු නිවේදනය මෙයින් අවලංගු විය යුතු යැයි ද,

නියම කරමි.

මහින්ද රාජපක්ෂ,
මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය.

2011 ජනවාරි මස 04 වැනි දින,
කොළඹ 01,
මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ දී ය.

01-466/2

සුරාබදු ආඥාපනත

අංක 933 දරන සුරාබදු නිවේදනය

මෙරට සැදූ විදේශීය ස්ත්‍රීකු සඳහා වූ සුරාබද්ද

කලින් කලට සංශෝධනය කරන ලද පරිදි (52 වැනි අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 22 වැනි වගන්තියෙහි (1) වැනි උපවගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය මහින්ද රාජපක්ෂ වන මම, 2011 ජනවාරි මස 07 වැනි දින සිට බල පැවැත්වෙන පරිදි —

- (1) ශ්‍රී ලංකාව තුළ නිපදවනු ලබන මෙරට සැදූ, “විදේශීය” ස්ත්‍රීකු සම්මත සැර ලීටරයක් වෙනුවෙන් රුපියල් එක් දහස් තුනක් (රු. 1,003.00) වන බද්දක් අය විය යුතු යැයි ද, එසේ වුවත් ඉහත කී මෙරට සැදූ “විදේශීය” ස්ත්‍රීකු දිවයිනෙන් පිටතට අපනයනය කරනු ලබන කවර හෝ ප්‍රමාණයක් වෙනුවෙන් වුව ද, එකී බද්ද අය නොවිය යුතු යැයි ද ;
- (2) 2010 නොවැම්බර් මස 19 වැනි දින අංක 1680/23 දරන අති විශේෂ ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබූ අංක 929 දරන සුරාබදු නිවේදනය මෙයින් අවලංගු විය යුතු යැයි ද,

නියම කරමි.

මහින්ද රාජපක්ෂ,
මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය.

2011 ජනවාරි මස 04 වැනි දින,
කොළඹ 01,
මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ දී ය.

01-466/3

සුරාබදු ආඥාපනත

අංක 934 දරන සුරාබදු නිවේදනය

ධාන්‍ය මත්පැන් සඳහා වූ සුරාබද්ද

කලින් කලට සංශෝධනය කරන ලද පරිදි (52 වැනි අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 22 වැනි වගන්තියෙහි (1) වැනි උපවගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය මහින්ද රාජපක්ෂ වන මම, 2011 ජනවාරි මස 07 වැනි දින සිට බල පැවැත්වෙන පරිදි —

- (1) ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති යම් බලයලත් නිෂ්පාදනාගාරයක නිෂ්පාදනය කොට නිකුත් කරනු ලබන ධාන්‍ය මත්පැන් ලේබලයේ සඳහන් නිරපේක්ෂක සැර සියයට පහකට (5%) වඩා අඩුවන්නේ නම් එසේ නිකුත් කරනු ලබන/නිෂ්පාදනය කරනු ලබන සෑම ලීටරයකට ම රුපියල් අසූවක් (රු.80.00) වන බද්දක් පැනවිය යුතු යැයි ද;
- (2) ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති යම් බලයලත් නිෂ්පාදනාගාරයක නිෂ්පාදනය කොට නිකුත් කරනු ලබන ධාන්‍ය මත්පැන් ලේබලයේ සඳහන් නිරපේක්ෂක සැර සියයට පහක් (5%) සහ ඊට වැඩිවන්නේ නම් එසේ නිකුත් කරනු ලබන/ නිෂ්පාදනය කරනු ලබන සෑම ලීටරයකට ම රුපියල් අනූහයක් (රු. 96.00) වන බද්දක් පැනවිය යුතු යැයි ද;
- (3) යම් විදේශීය රටක් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සිටින යම් තානාපති දූත මණ්ඩලයකට ප්‍රයෝජනය සඳහා නිෂ්පාදනාගාරයෙන් නිකුත් කරන ලද ඒ මත්පැන් වර්ගයෙහි යම් ප්‍රමාණයක් සඳහා කළ යුතු ගෙවීම් ඒ තානාපති දූත මණ්ඩලයේ විදේශීය ගිණුම්වලින් කරනු ලැබේ නම් ඒ මත්පැන් ප්‍රමාණය වෙනුවෙන් ඉහත කී බද්ද අය නොකළ යුතු යැයි ද;
- (4) 2010 නොවැම්බර් මස 19 වැනි දින අංක 1680/23 දරන අති විශේෂ ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබූ අංක 930 දරන සුරාබදු නිවේදනය මෙයින් අවලංගු විය යුතු යැයි ද

නියම කරමි.

2011 ජනවාරි මස 04 වැනි දින,
කොළඹ 01,
මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ දී ය.

මහින්ද රාජපක්ෂ,
මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය.

01-466/4